

රණවිරුවන්ට ඉඩම් ලබාදීම සඳහා වන තාවකාලික ඉඩම් හිමිකම් සහතිකයේ ආකෘතිය

(අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ලිපිනය හෝ ලිපි ශීර්ෂය)

.....
(ඉඩම් ලාභියාගේ නම හා ලිපිනය)

මහත්මයාණෙනි / මහත්මියනි / මෙනෙවියනි,

නිවාස ඉදිකරගැනීම සඳහා රණවිරුවන් වෙනුවෙන් රජයේ ඉඩම් කොටස් ලබාදීම.
..... ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය

රණවිරුවන්ට බෙදාදීම සඳහා මෙම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අංක :ග්‍රාම නිලධාරී වසමේ වෙන්කර ඇතිඉඩමෙන් ඉඩම් කොටසක් ලබාදීම සඳහා ඔබ සුදුසුකම් සපුරා ඇති බව සතුවින් දැනුම් දෙමි.

මෙම ඉඩම් කොටසට අදාළව බලපත්‍රයක් / දීමනාපත්‍රයක් ලබාදෙන තෙක් මෙම තාවකාලික හිමිකම් සහතිකය ඔබ වෙත ලබාදෙනු ලැබේ. ඉඩම් කොටසේ විස්තර හා කොන්දේසි පහත සඳහන් වේ.

..... පළාතේ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අංකග්‍රාම නිලධාරී වසමේ පිහිටි සර්වේයර් ජනරාල්ගේ අංක : දරන අනුරේඛණයේ / පිඹුරේ කැබලි අංක : දරන පහත සඳහන් මායිම් තුළ පිහිටි ඉඩම් කොටස වේ. (ඉඩම් කොටස දැක්වෙන අනුරේඛණයේ / පිඹුරේ පිටපතක් අමුණා ඇත.)

- උතුරට :-
- නැගෙනහිරට :-
- දකුණට :-
- බස්නාහිරට :-

ප්‍රමාණය :-

කොන්දේසි :

01. මෙම ඉඩම් ලබාදෙනු ලබන්නේ රණවිරු නිවාස අවශ්‍යතාව සම්පූර්ණ කර ගැනීම සඳහා වන බැවින් ඉඩම් කොටසේ මායිම් ඔබ වෙත පෙන්වාදුන් දින සිට / මෙම තාවකාලික හිමිකම් සහතිකය ඔබ වෙත ලබාදුන් දින සිට තෙමසක් ගත වීමට පෙර ස්ථිර වැටක් සකස් කළ යුතුය.
02. ඉහත දින සිට වසරක් ගතවීමට ප්‍රථම නිවසේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කළ යුතු වන අතර වසර දෙකක් ගත වීමට ප්‍රථම එම නිවසේ පදිංචි විය යුතුය. (ග්‍රාම නිලධාරී සහතික හා ඡන්ද හිමි නාම ලේඛන මගින් පදිංචිය තහවුරු කිරීමේ හැකියාව තිබිය යුතුය.)
03. ඉහත සඳහන් පරිදි තෙමසක් ඇතුළත වැටක් සකස් නොකරන හෝ වසර දෙකක් ඇතුළත පදිංචි නොවන ප්‍රතිලාභීන්ගේ ඉඩම් හිමිකම අහෝසි කරනු ලැබේ.
04. තමා සතුව ඉඩම් හෝ නිවාස නොමැති බවට ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර ඉඩම් ලබා ගැනීමට උත්සාහ කරන බවට හෙළිදරව් වන ප්‍රතිලාභීන්ගේ ඉඩම් හිමිකම අහෝසි කරනු ඇත.
05. රජයේ ඉඩම් බැහැර කිරීමේ නීති රෙගුලාසි අනුව හැර වෙනත් කිසිම හේතුවක් මත මෙම ඉඩම් කොටස විකිණීම හෝ අන් අයෙකුට පැවරීම කළ නොහැක.
06. ඔබගේ ඉඩම් කොටස සඳහා ඉහත දෙවැනි කොන්දේසියේ සඳහන් පරිදි පදිංචිය තහවුරු කිරීමෙන් පසු බලපත්‍ර / දීමනාපත්‍ර ලබා දීමට කටයුතු කරනු ඇත.

ඉහත සඳහන් කොන්දේසි යටතේ කටයුතු නොකරන ප්‍රතිලාභීන්ගේ ඉඩම් කොටස් ආපසු රජයට පවරා ගැනීමට කටයුතු කරන බවද වැඩිදුරටත් දන්වා සිටිමි.

මෙයට,
විශ්වාසී,

.....
ප්‍රාදේශීය ලේකම්

.....
දිනය